

ප්‍රසම්පාදන දැන්වීමයි

කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, වාරිමාර්ග, ජල සම්පාදන හා ජලාපවහන,
ආහාර සැපයුම් හා බෙදාහැරීම්, වෙළඳ සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය.
දකුණු පළාත

දකුණු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව

01. දකුණු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් පහත සඳහන් ව්‍යාපෘති සඳහා සුදුසුකම්ලත් හා යෝග්‍යතාපූර්ණ ලංසුකරුවන් මගින් ජාතික තරඟකාරී ලංසු ඉදිරිපත් කිරීමේ ක්‍රමයට මුද්‍රා තබන ලද ලංසු කැඳවනු ලැබේ.

ගාල්ල දිස්ත්‍රික්කය					
අනු අංකය	ව්‍යාපෘතිය	ප්‍රා.ලේ. කොට්ඨාශය	අවම CIDA ශ්‍රේණිය	සිවිල් වැඩ වටිනාකම (රු)	ලංසු සුරක්ෂණ වටිනාකම (රු)
G/37/18	අන්තාසිවතුගොඩ අමුණ ප්‍රතිසංස්කරණය	හබරාදුව	C9	934,142.01	9,341.00
G/40/18	හැලකරයාය ව්‍යාපෘතියේ බැඳීමැද පිටවන සඳහා පෙට්ටි බෝක්කුවක් ඉදිකිරීම	යක්කලමුල්ල	C8	1,884,953.49	18,850.00
G/41/18	රීරියගහදොළ සිට හටන්පොල්ලෑව්ව දක්වා ඇළ ප්‍රතිසංස්කරණය	අම්බලන්ගොඩ	C9	569,225.61	5,692.00
G/42/18	පොට්ටයාදුව විවර 02 අමුණ හා පාළම ඉදිකිරීම	බෝපෙ පෝද්දල	C9	614,124.75	6,141.00
G/43/18	නියාගම නාගහ ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය	නියාගම	C9	475,475.71	4,755.00
G/44/18	පොකුණුමුල්ල ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය	ඇල්පිටිය	C9	506,635.54	5,066.00
G/45/18	ගැරුම්පල යාය පිටවන හා කෘෂි මාර්ගය ප්‍රතිසංස්කරණය	නෙළුව	C9	940,159.35	9,402.00
G/46/18	කිරිමැටිය ඇළ ප්‍රතිසංස්කරණය	අම්බලන්ගොඩ	C9	439,140.63	4,391.00
G/47/18	බොම්බෙකාසල් ඇළට සම්බන්ධ වන කරාපිටිය නව මාතෘ රෝහලේ කානුව කොන්ක්‍රීට් කිරීම	බෝපෙ පෝද්දල	C8	3,299,085.25	32,991.00
මාතර දිස්ත්‍රික්කය					
M/32/18	එඬේරගේ ඇල්ල පෙට්ටි බෝක්කුව හා අමුණ ඉදිකිරීම	අතුරලිය	C8	2,065,899.91	20,700.00

මෙම ව්‍යාපෘති ප්‍රදානය සඳහා සුදුසුකම් ලැබීමට ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (CIDA) වාරිමාර්ග හා ජලාපවහන ක්ෂේත්‍රයේ ලියාපදිංචිය හෝ දකුණු පළාත් සභාවේ කොන්ත්‍රාත්කරුවකු ලෙස ලියාපදිංචිය හෝ දකුණු පළාතේ වාරිමාර්ග කටයුතු පිළිබඳව පලපුරුද්ද ඇති අනුමත ගොවි සංවිධානයක් ලෙස ලියාපදිංචිය සහිත විය යුතුය.

02. ඉංග්‍රීසි බසින් සකස් කරන ලද ලංසු ලිපිලේඛන 2018.07.16 දින සිට 2018.07.31 දින දක්වා “පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය, 5 වන මහල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල, ගාල්ල” කාර්යාලයෙන් හෝ “3 වන මහල, සාප්පු සංකීර්ණය, ටැල්බට් ටවුම, ගාල්ල” ලිපිනයේ පිහිටි දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයෙන් කාර්යාල වේලාවන් තුලදී (පෙ.ව. 9.00 සිට ප.ව.3.00 දක්වා) එක් ටෙන්ඩර් පතක් වෙනුවෙන් ආපසු නොගෙවන රු. 1000.00 ක ගාස්තුවක් කාර්යාලයේ ගිණුම් අංශයට ගෙවීමෙන් ලබා ගත හැකිය.
03. ඉදිරිපත් කරන ලංසු 2018.10.10 දින දක්වා වලංගු විය යුතුය.
04. ලංසුපත් සමග ඉහත වගුවේ දක්වා ඇති ලංසු සුරක්ෂණ ඉදිරිපත් කල යුතු අතර ඒවා 2018.12.15 දින දක්වා වලංගු විය යුතුය. මෙය සම්මත ආකෘතියට අනුකූල වන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති පිළිගත් වානිජ බැංකුවකින් හෝ රක්ෂණ නියෝජ්‍යායතනයකින් ලබාගත් ඉල්ලු විට ගෙවන බැංකු ඇපකරයකින් හෝ බැංකු අණකරයකින් හෝ කාර්යාලය වෙත මුදල් ගෙවා ලබාගත් ලදුපතක් මගින් ඉදිරිපත් කළ හැකිය.
05. පිටපත් 02 කින් සම්පූර්ණ කරන ලද ලංසුපත් “මුල් පිටපත” සහ “දෙවන පිටපත” යනුවෙන් වෙන වෙනම ලියුම් කවර වල බහාලිය යුතු අතර, කවරයේ වම් පස ඉහළ කෙළවරෙහි මුල් පිටපත, දෙවන පිටපත යනුවෙන් සඳහන් කළ යුතුය. එම ලියුම් කවර දෙක එක ලියුම් කවරයක බහා මුද්‍රා තබා අදාල කර්මාන්තයේ නම වම් පස ඉහළ කෙළවරෙහි ලියා 2018.08.01 දින පෙ.ව.10.30 ට හෝ ඊට පෙර ලැබෙන සේ “සභාපති - ප්‍රසම්පාදන කමිටුව, පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ, පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය, 5 වන මහල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල, ගාල්ල” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියේ බහාලීම සිදු කල යුතුය.
06. සියළුම ලංසුපත් 2018.08.01 දින පෙ.ව.10.30 ට විවෘත කරනු ලබන අතර, ප්‍රසම්පාදන කරුවන්ට හෝ ඔවුන්ගේ නියෝජිතයන්ට ඒ සඳහා සහභාගී විය හැකිය.
07. ප්‍රමාද වී ලැබෙන ලංසු ප්‍රතික්ෂේප කරනු ලැබේ.
08. මේ සම්බන්ධ වැඩි විස්තර දුරකථන අංක 091-2245176 හෝ 091-2223206 න් ලබා ගත හැකිය. මෙම ප්‍රසම්පාදන දැන්වීම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන <http://www.irrigationdept.sp.gov.lk/> හි පළකර ඇත.

ඉංජි.කේ.ආර්. අබේසිරිවර්ධන,
පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ / ප්‍රසම්පාදන කමිටු සභාපති,
පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය,
5 වන මහල,
දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල,
ගාල්ල.